

බස්නාහිර පළාතේ සියළුම විවිධ සේවා සමුපකාර සමිති  
දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම්,  
සණස සමිති,  
දිස්ත්‍රික් සමුපකාර මණ්ඩල,  
අනෙකුත් ලියාපදිංචි සමුපකාර සමිති සභාපතිවරුන් වෙත,

**කෝවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ සමුපකාර ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම**

කෝවිඩ්-19 වෛරසයේ සිසු ව්‍යාප්තියක් හඳුනාගෙන ඇති මෙම කාලපරිච්ඡේදය තුළ තවදුරටත් රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පනවා ඇති නව විධිවිධානයන් සැලකිල්ලට ගනිමින් සමුපකාර සේවය සම්බන්ධයෙන්ද, ඒ හා සමානව කටයුතු කිරීම උදෙසා මෙම චක්‍රලේඛය නිකුත් කෙරේ. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛයේ සඳහන් වන විධිවිධානයන් ඔබගේ ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.

02. සමුපකාර ක්ෂේත්‍රයේ සේවා කටයුතු කෝවිඩ්-19 වෛරසය පැතිරීම වළක්වාලීමට අදාළ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව, එක් සමුපකාර සේවකයකු සතියකට දින 3ක් සේවයට වාර්තා කළ යුතු වන ආකාරයට, ආයතනයේ සේවය අඛණ්ඩව සැපයීමට හැකි වන පරිදි, සේවයට කැඳවීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට සමිති අධ්‍යක්ෂ මණ්ඩලය/කාරක සභාව සුදුසු වැඩපිළිවෙළක් යෙදිය යුතු වේ.

03. මෙලෙස සේවයට කැඳවීමේ ක්‍රමවේදයක් සැකසීමෙන් පසු යම් සේවකයකු, ඒ අනුව සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේනම්, පමණක් එම දිනය එම සේවකයාගේ පෞද්ගලික නිවාඩු වලින් අඩු කිරීමට කටයුතු කළ යුතු වේ.

04. ඉහත උපදෙස් පරිදි නිලධාරීන් කැඳවීමේදී, ගර්හනී නිලධාරීන් සහ වයස අවුරුදු එකට අඩු ළදරුවන් සිටින මව්වරුන්, සේවයට නොකැඳවීමට පියවර ගත යුතුය. මෙම නිලධාරීන් නිවසේ සිට මෙම චක්‍රලේඛයේ, 06වන ඡේදයේ සඳහන් වන ආකාරයට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ, ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදීමට සුදානම්ව සිටිය යුතුය. තවද සැකකටයුතු රෝග ලක්ෂණයකින් පෙළෙන බවට අනුමාන කළ හැකි අයවලුන් සහ වෙනත් විශේෂිත කරුණු හේතුවෙන් සේවයට කැඳවීමට යෝග්‍ය නොවන බවට සාධාරණ හේතු ඉදිරිපත් කරන අයවලුන්, සේවයට නොකැඳවීමට හෝ ඒ සඳහා විකල්ප කාර්යාලීය සේවාවක යොදා ගැනීමට කටයුතු කළ යුතු අතර, එවැනි සේවකයන්ගේ සුබසිද්ධියද ඉටුවන පරිදි නම්‍යශීලීව තීරණ ගැනීමට වගබලා ගත යුතුය.


05. බස්නාහිර පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා චක්‍රලේඛ අංක 08/2021හි 01වන ඡේදයේ තරයේ පිළිපැදිය යුතු වන බවට සඳහන් කර ඇති සෞඛ්‍ය උපදෙස් වලට අතිරේකව, ආයතනයේ සියලු ස්ථාන සනීපාරක්ෂකව නඩත්තු කිරීම, උෂ්ණත්වය පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක මාර්ගෝපදේශ පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රමද, අනුගමනය කිරීම කළ යුතු වේ. මෙම කරුණු නිසි පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධීක්ෂණ නිලධාරියකු පත්කිරීමට ද වැඩපිළිවෙළක් යෙදීමද වැදගත්ය. එසේම මෙතෙක් එන්නත්කරණයට ලක්නොවූ සේවකයන් වහාම එන්නත්කරණය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන්ද සමුපකාර සැලකිලිමත් විය යුතුය.

06. සේවාමුර ක්‍රමයට හෝ සේවයට කැඳවීමට අනුගමනය කරන විධිමත් ක්‍රමවේදයට අනුව, සේවයට නොකැඳවූ දිනයකදී වුවද සෑම සමුපකාර සේවකයෙකුම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදීමට සූදානම්ව සිටිය යුතුය.

07. යම් සමුපකාර සේවකයෙකු පවතින තත්ත්වය තුළ නිරෝධායන රෙගුලාසි යටතේ, නිරෝධායනයට යොමුකර ඇත්නම් හා එසේ නිරෝධායන සඳහා යොමුකර ඇත්තේ, රජයේ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම වෙනුවෙන් වන දඬුවමක් ලෙස නොවන්නේනම්, එවැනි සේවකයින් සම්බන්ධයෙන් සමුපකාර සේවක කොමිෂන් සභා වක්‍රලේඛ 04/2021 ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

08. කෝවිඩ්-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් දැනටමත් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් හා ඉදිරියේදී නිකුත්කරනු ලබන සෞඛ්‍ය උපදෙස් අනුව, සමුපකාර සේවකයින් සේවයේ යෙදවීම පිළිබඳවත්, එහිදී අත්‍යාවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙනයාම පිළිබඳවත්, අවධානය යොමු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.

කොමිෂන් සභාවේ නියමය පරිදි,



එල්.පී.මනෝජා එස්.පතිරණ

ලේකම්, (වැ.බ)

සමුපකාර සේවක කොමිෂන් සභාව,  
බස්නාහිර පළාත

පිටපත් : 01. ලේකම්, පළාත් මාර්ග සමුපකාර අමාත්‍යාංශය - කා.දැ.ගැ.ස

02. සමුපකාර සංවර්ධන කොමසාරිස් (බස්නාහිර පළාත)- කා.දැ.ගැ.ස